


උව පලාත් සහ රාජ්‍ය කළමනාකරණ සභකාර සේවා
ව්‍යවස්ථා සංග්‍රහය.

උව පලාත් ගරු ආයුධ්‍යකාරතුමා විසින් 2005.02.24 වන දින අනුමත කර ඇති 2004.01.01 වන දින සිට බලාත්මක උව පලාත් රාජ්‍ය සේවා කළමනාකරණ සභකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය සහ එයට විරින් වර කරන ලද සංසේධා ප්‍රකාරව ගන්නා ලද හෝ ඒ යටතේ යන්නා ලදූ ඇදහස් කරන ලද තේ කිසියම් පියවරකට හානියක් නොවන පරිදි පහත දැන්වෙන උව පලාත් සහ රාජ්‍ය කළමනාකරණ සභකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය ආදේශ කරනු ලැබේ.

- | | | |
|---|----|--|
| 01. තනතුරු නාමය | :- | උව පලාත් සහ රාජ්‍ය කළමනාකරණ සභකාර |
| 02. තනතුරු අයන් අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව : | :- | උව පලාත් සහ රාජ්‍ය සේවය යටතේ ගුණනා සියලුම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සහ කාර්යාල |
| පක්කීම් බලධාරීයා : | :- | උව පලාත් සහ රාජ්‍ය සේවා නොමිශන් සහාය. |
| 03. ත්‍රියාත්මක වන දිනය | :- | මෙම ව්‍යවස්ථා සංග්‍රහය 2013.04.02 දින සිට ත්‍රියාත්මක විය යුතුය. |
| 04. අර්ථ නිරූපණ | :- | |
| 4.1 “ආයුධ්‍යකාරතුමා” යනුවෙන් අදහස් කරනුයේ උව පලාත් ගරු ආයුධ්‍යකාරතුමා වේ. | | |
| 4.2 “කොමිෂන් සහාව” යනුවෙන් අදහස් කරනුයේ උව පලාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාය වේ. | | |
| 4.3 “ප්‍රධාන ලේකම්” යනුවෙන් අදහස් කරනුයේ උව පලාත් ප්‍රධාන ලේකම් වේ. | | |
| 4.4 “රාජ්‍ය සේවා කොමිෂන් සහායේ ලේකම්” යනුවෙන් අදහස් කරනුයේ උව පලාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහායේ ලේකම් වේ. | | |
| 4.5 “ව්‍යවස්ථා සංග්‍රහය” යනුවෙන් අදහස් කරනුයේ උව පලාත් සහ රාජ්‍ය කළමනාකරණ සභකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය වේ. | | |
| 4.6 “සේවය” යනුවෙන් අදහස් කරනුයේ උව පලාත් සහ රාජ්‍ය කළමනාකරණ සභකාර සේවය වේ. | | |
| 4.7 “සතුවුදායක සේවා කාලය” යනු රඟයේ නිලධාරයකු විසින් කාර්යක්ෂමව හා අනාලස්ව රාජකාරීය ඉදු කිරීම මගින්ද, සමත් විය යුතුව තිබූ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ සමත් වීම මගින් ද, ඒම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කිරීම මගින්ද එම කාලය තුළදී උපය ගත යුතුව තිබූ සියලුම වැටුප් වර්ධක උපයාගෙන ඇත්කාවූ සහ මුළු විසින් දුටුවම් ලැබිය යුතු වරදක් පිදු තොකරන ලද්දාපු කාල පිළුවක් වන්නේය. | | |
| 4.8 “සත්‍ය සේවා කාලය” යනු සවිස්ථ තනතුරට අදාළ වැටුප් ලැබීන් සත්‍ය වශයෙන්ම රාජකාරීයෙහි යෙදී සිටී කාලය වේ. රඟයන් අනුමත ප්‍රස්ථ නිවාව ගැර අනෙකුත් සියලුම වැටුප් රහිත නිඛා කාල පරිවිතේදයන් සත්‍ය සේවා කාලය සඳහා ගණනය කරනු තොකරන්නේය. | | |



- 4.9 "ගැසට් පතුය" යනුවෙන් අදහස් කරනුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් එහි කරනු ලබන ගැසට් පතුය ඇටි.
- 4.10 "සාමාන්‍ය කාර්ය සාධනය" කාර්ය සාධනය ඇගැනීමේ පොදු ක්‍රමවේදයක් රජය විසින් භූත්‍රා දී ක්‍රියාත්මක කරන තෙක් දැනට ක්‍රියාත්මක වන වාර්ෂික කාර්ය සාධනය ඇගැනීමේදී "සතුප්‍රධායකයි" හෝ රේඛ ඉහළ යනුවෙන් වර්ගිකරණය කරනු ලැබේ ඇති තැනැත්තන් සාමාන්‍ය කාර්ය සාධනය පෙන්වුම් කරන්නන් වශයෙන් යැලුකෙනු ඇත.

05. සේවා ගණය පිළිබඳ විස්තර

- 5.1 සේවා ගණ : උංචි පලාත් සහා රාජ්‍ය කළමනාකරණ සභකාර තාක්ෂණික නොවන බහුකාර්ය - බණ්ඩ - I සේවා ගණය
කළමනාකරණ සභකාර අධිග්‍රෑහීය සේවා ගණය
- 5.2 ග්‍රේනි : උංචි පලාත් සහා රාජ්‍ය කළමනාකරණ සභකාර තාක්ෂණික නොවන බහුකාර්ය
බණ්ඩ - I : III ග්‍රේනිය
II ග්‍රේනිය
I ග්‍රේනිය

කළමනාකරණ සභකාර අධිග්‍රෑහීය : අධි ග්‍රේනිය

අධි ග්‍රේනිය, ඉහත සඳහන් III, II හා I ග්‍රේනිවල සේවක සංඛ්‍යාවෙන් පරිඛානිර උප ලේඛනගත යුතු සේවක සංඛ්‍යාවෙන් සම්බන්ධය. සේවක සංඛ්‍යාවෙහි පවත්නා පුරුෂ්ඨාශී මක තොරු ගැනීමේ ත්‍රියාවලියක් තුළින් මෙම ග්‍රේනියට පත්වීම් උප තෙවනු ලැබේ. (අධි ග්‍රේනියේ තනතුරු පිළිබඳ ඇමුණුම 01 හි දක්වේ.)

06. කාර්යයන් පැවරීම :

අධි ග්‍රේනිය සැර අනෙකුත් ග්‍රේනි හඳුන (III, II හා I ග්‍රේනි) ග්‍රේනිගතව කාර්යයන් පැවරීමක් පිළි නොකරන අතර මෙම සේවා ගණයට පැවරීන කාර්යයන් අතුරින් සිනුම කාර්යයක් සේවයේ අවශ්‍යතාවය මත ජ්‍යෙෂ්ඨතාව හා කුසලතාව පදනම් කොටගෙන සිනුම ග්‍රේනියක නිලධාරියකුට පැවරීමට දෙපාර්තමේන්තු ප්‍රධානියාට / ආයතන ප්‍රධානියාට බලය ඇත.

07. සේවයේ කාර්යභාරය :

ආයතනයන්හි විධායක, කළමනාකරණ හා පරිඛාලන යන මට්ටම් වල නියුත වුවත්ගේ කාර්යයන්ට උපස්ථිත හා/ හෝ පහසුකාරක කරක්වායන් අතුරින් තාක්ෂණික ස්වරුපයේ නොවන්නා මුද බහුකාර්ය (Multi Functional) ස්වරුපයේ වූද තාක්ෂණික නිපුණතා සැර වෙනත් විශේෂ නිපුණතාවන් අවශ්‍ය වන්නා මුද, කාර්යයන් මෙම සේවයට අයන් නිලධාරයන්ට පැවරී. මෙම සේවයේ කාර්යයන් අතුරින් සුවිශ්‍ය කොට දක්වා ලබන කාර්යයන් මෙම සේවයට අයන් නිලධාරයන් විසින් ඉටු කරනු ලැබිය යුතුය.

2014/7/4

08. වැටුප්

8.1 වැටුප් කේත අංකය : III, II හා I ජේණි MN - 02 - 2006 -A

අධි ජේණිය MN - 07 - 2006 -A

8.2 වැටුප් පරිමාණය : විෂුහගන: III, II හා I ජේණි

රු. 13,990 - 10x145 - 11 x170 -6 x240 - 14x 320 - 23,230

අධි ජේණිය රු.20030-11 x 365 - 18 x 500- 33045/-

8.3 ජේණි තුමෙට අදාළ ආරම්භක වැටුප් පියවර

MN- 02 - 2006 -A

ජේණිය	වැටුප් පියවර	වැටුප් තලය
III	පියවර 01	රු. 13,990
II	පියවර 12	රු. 15,610
I	පියවර 23	රු. 17,550


MN- 07 - 2006 -A

ජේණිය	වැටුප් පියවර	වැටුප් තලය
අධි ජේණිය	පියවර 02	රු. 20,395

09. සේවා ගණයට අයත් තනතුර / තනතුරු :

9.1 අනුමත තනතුරු හා අනුමත තනතුරු සංඛ්‍යාව (කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අනුමත පරිදි වේ.)

අනුමත තනතුරු නාම	තනතුර අනුමත ජේණිය	වැටුප් කේතය
දාව පළාත් සහා රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය I/ II / III ජේණි	දාව පළාත් සහා රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය I/ II / III ජේණි	MN- 02 - 2006 -A
පරිපාලන තීලධාරී/ ප්‍රාදේශීය සභා ලේකම්	දාව පළාත් සහා රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය අධි ජේණිය	MN- 07 - 2006 -A



9:2 සේවක ව්‍යුහය හා සේවක සංඛ්‍යාව:

ඉහත සඳහන් මාසික වැටුප් පරිමාණය සහිතව III, II, I ලේඛී එකාබද්ධ එන අතර පථින් ප්‍රරූපාත්‍යාපිත අනුව අධි ලේඛීයට උසස් කරනු ලැබේ.

9:3 සේවයේ තත්ත්ව වල ස්විචාවය :- ස්ථිර වැටුප් සහිත

10. බෙදාවා ගැනීමේ තුම්ය :

10.1 බෙදාවා ගන්නා අනුපාතය

ඩාරුව	ප්‍රතිශතය
විවෘත	70%
සිම්ත	30%

සටහන : උප පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සඟාව හෝ උප පළාත් සඟා රාජ්‍ය සේවා කොමිෂන් සඟාව වෙනුවෙන් විභාග කොමිෂන් ජනරාල් විසින් පවත්වනු ලබන සිම්ත තරඟ විභාගයකින් හා පුදුසුකම් පරික්ෂා කිරීමේ සම්මුඛ පරික්ෂා යයකින් උප පළාත් සඟා රාජ්‍ය සේවයේ ප්‍රාථමික ලේඛීය සේවකයින් උසස් කිරීම මතින් ප්‍රරූපාත්‍යාපිත 30% කට නොවැඩි ගණනක් පුරුෂනු ලැබේ.

එම විභාගයේ ප්‍රතිඵලු අනුව පත්වීම් සඳහා පුදුසුකම් ලබන අයගේ සංඛ්‍යාව ප්‍රරූපාත්‍යාපිත වලින් 30% කට අඩු නම් 30% ස් වන සංඛ්‍යාව හා පුදුසුකම් ලැබූ අඡේක්සකයින්ගේ සංඛ්‍යාව අතර වෙනසේ ප්‍රමාණය විවෘත තරඟ විභාගයේ පුදුසුකම් ලැබූ අයගෙන් පුරවනු ලැබේ.

10.2 විවෘත බෙදාවා ගැනීම :

10.2.1 බෙදාවා ගන්නා ලේඛීය : III ලේඛීය


10.2.2 පුදුසුකම් :

10.2.2.1 අධ්‍යාපන පුදුසුකම්

(අ) සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයන් හතුරකට සම්මාන සාමාර්ථයන් සහිතව එක්වරකදී විෂයයන් සඟාකින් (06) අධ්‍යාපන පොදු සහතික පත්‍ර (යාමානාය පෙළ) විභාගය සමන්වී තිබේ.

සහ

(ආ) අධ්‍යාපන පොදු සහතික පත්‍ර (෋සස් පෙළ) විභාගයේදී සියලුම විෂයයන්ගෙන් (යාමානාය පොදු පරික්ෂා භැරු) එකවර සමන්වී තිබේ.

 පැරණි විෂය නිර්මද්‍යය යටතේ විෂයන් 03 කින් එකවර සමන්වී තිබේ ප්‍රමාණවත් වේ.

10.2.2.2 එකත්තීය පුදුසුකම් : අදාළ තොටේ.

10.2.2.3 පළපුරුද්ද : අදාළ තොටේ.

10.2.2.4 කායික පුදුසුකම් : සැම අගෝක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඔහුම් ප්‍රගේරයක සේවය කිරීමෙන්, තනතුම රාජකාරී ඉවු කිරීමෙන් ප්‍රමාණවන් මානසික හා ගාරීක යෝග්‍යතාවයෙන් යුත්තු විය යුතුය.

10.2.2.5 වෙනත් : (i) අයදුම්කරුවන් විශිෂ්ට විශිෂ්ට විය යුතුය.

(ii) තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය 10.2.2.1 සිට 10.2.2.5.2 දක්වා ඇති පුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට අයදුම්පත් කැඳවීම් නිවේදනයේ / ගැයට පත්‍රය සඳහන් කරනු ලබන දිනට එම පුදුසුකම් සැම ආකාරයෙන්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

10.2.2.5.1 සේවකට බඳවා ගැනීම නියෝගකාන්මක පදනමන් මත කෙරෙනු ඇත. එම පලාතේ එන් එක් දිස්ත්‍රික්කයක් ජන සංඛ්‍යාවට සමානුපාතිකව එම එක් දිස්ත්‍රික්කය සඳහා පුරුෂපාඩු සංඛ්‍යාවන් නියමිත ගණනක් වෙන් කරනු ලැබේ. යම් දිස්ත්‍රික්කයකින් පිරවිය යුතු පුරුෂපාඩු සංඛ්‍යාව සඳහා තරග කිරීමට පුදුස්සන් වනුයේ එම දිස්ත්‍රික්කයෙන් ඉල්ලුම් කරන අයදුම්කරුවන් පමණි.

(i) යම් දිස්ත්‍රික්කයකට ඉහත පරිදි වෙන් කළ පුරුෂපාඩු සංඛ්‍යාව එම දිස්ත්‍රික්කය සඳහා ඉල්ලුම් කරන ලද පුදුසුකම් සපුරාලන ලද අයදුම්කරුවන්ගෙන් පිරවිය තොගැනී අවස්ථා වලදී. එම පුරුෂපාඩු සංඛ්‍යාව යාචද දිස්ත්‍රික්කය අභර එම දිස්ත්‍රික්කයේ ජන සංඛ්‍යාවට සමානුපාතිකව තැවත බෙදා හරිනු ඇත.

(ii) පිරවීමට නියමිත පුරුෂපාඩු සංඛ්‍යාව ස්වල්පයක් නම් එම ජේතුව මත දිස්ත්‍රික් ජන සංඛ්‍යා පදනම අදාළ කර ගත තොගැනී වන විට කුසලකා අනුමිලිවලින් පුදුස්සන් තොරනු ලැබේ.

(iii) විභාගයේදී අවශ්‍ය පිරවීම ලකුණු ලබාගත් සංඛ්‍යාව පවත්නා පුරුෂපාඩු සංඛ්‍යාවට වඩා අඩුවන විට දිස්ත්‍රික් ජන සංඛ්‍යා පදනම මත තොර ගැනීම සිදු තොකෙර.



10.2.2.5.2 දිස්ත්‍රික්කයට අයන් විම් සඳහා තිබිය යුතු පුදුසුකම් :

I. බාහිර අයදුම්කරුවන් සඳහා පුදුසුකම්

- (ආ) ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය.
- (ඇ) බාහිර අයදුම්කරුවන් විසින් අයදුම්පත් කැදුවන අවසාන දිනට උව පලාත තුළ අවම් වශයෙන් මුද්‍රාවාසන්න වසර 03ක ස්ථීර පදිංචිය ඇති අයදුම්කරුවන් විය යුතු අතර ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරනු ලබන, ප්‍රාග්ධීය ලේකම් විසින් අනු අත්සන් කරන ලද නියමිත ආකෘතිය මගින් පදිංචිය සහාර කළ යුතුය.
- (ඈ) අයදුම්පත් හාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු 18 ව තොටුපූරුෂ හා අවුරුදු 30 ව තොටුපූරුෂ විය යුතුය.

දිස්ත්‍රික්කයක පුරුෂපාඩු සඳහා තරග කිරීමට නම් පහත සඳහන් කරුණු අතුරින් එකක් හෝ සපුරා තිබිය යුතුය.

- (i) අභේක්ෂකයා එම දිස්ත්‍රික්කය තුළ ඉපයුතු අයකු විය යුතුය.

එමග් නැතහෙත්

- (ii) විභාගය සඳහා පුදුසුකම් සම්පූර්ණ කළ යුතු අවසන් දිනයට පුරවයෙන් වූ අවුරුදු පහක් (05) ඇතුළත ඔහු එම දිස්ත්‍රික්කය තුළ යටත් පිරිසෙන් අවුරුදු තුනක් (03) වත් අඛණ්ඩව ස්ථීර වශයෙන් පදිංචිව සිටිය අයකු විය යුතුය.

එමග් නැතහෙත්,

- (iii) ඔහු තොකව්චිය අවුරුදු 05ක් එම දිස්ත්‍රික්කයෙහි ස්වභීය ද්‍රව්‍යීය පාසල් අධ්‍යාපනය ලබා තිබිය යුතුය.

සටහන:

- (i) යම් අභේක්ෂකයෙකුගේ පියා ගෝ මව රඟයේ, පලාත් රාජ්‍ය සේවයේ හෝ රාජ්‍ය සංජ්‍යාලක මාරු කළ හැකි සේවයක යෙදී සිටියේ නම් එම අභේක්ෂකයාට, තම පියාගේ ගෝ මවගේ හෝ උපන් ස්ථානය තමා අයන් දිස්ත්‍රික්කය වශයෙන් තොරා ගැනීමට අවසර දෙනු ලැබේ.

- (ii) කිසියම් අභේක්ෂකයෙකුට එක් දිස්ත්‍රික්කයකට වැඩි ගණනක පුරුෂපාඩු සඳහා තරග කිරීමට අවසර දෙනු නොලැබේ. ඉහත 10.2.2.5.2 වගන්තිය යටතේ තරග කිරීමට දිස්ත්‍රික්කය තොරා ගන් පසු එය නැවත වෙනස් කළ නොහැක.

10.2.3 බඳවා ගැනීමේ ක්‍රමය : විවිධ තරග විභාගය

10.2.4 උගින විභාගය

විෂයන්	දාඟලීම ලකුණු ප්‍රමාණය	සම්පූර්ණ ප්‍රමාණය
සාමා තැකියාව	100	40
අභියෝග්‍යතාවය	100	40

(අංකුණුම 02)

10.2.4.1. පරිජ්‍රිත බලධාරයා : උඩ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහායාවේ විභාග ඒකකය මගින් සහ් උඩ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහායාව මෙහෙවෙන් විභාග කොමිෂන් ජනරාල් විසින් පවත්වනු ලුදෙනි.

10.2.4.2 විංත්තීය පරීක්ෂණය : අදාළ නොවේ

10.2.4.3 ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය : අදාළ නොවේ

10.2.4.4 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය (ලකුණු ලබාදෙනු නොලැබේ)

10.2.5 අයදුම්පත් කැදිවීමේ ක්‍රමය : ගැසට පත්‍රයේ/පුවත් පත්‍ර දැන්වීමක් ආංත්‍රෑයෙන් පළකිරීම මගින් ඉල්ලුම්පත් කැදිවීමෙන්

10.3. සිම්ඩ බඳවා ගැනීම :

10.3.1 බඳවා ගන්නා ග්‍රේනීය : III ග්‍රේනීය

10.3.2 සුදුසුකම්

10.3.2.1 අධ්‍යාපන සුදුසුකම්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් එක් වරකදී හාංචි/සාමිත්‍ය හා අංක ගණිතය/ ඉදිධ ගණිතය/ මූලික ගණිතය/ වාණිජ අංක ගණිතය ඇතුළත් විෂයන් හය (06) කට නොඅඩුව සම්මාන සමාරථ දෙකන් සතිතව සමන් ටී ත්‍රිඩිය යුතුය.

10.3.2.2 විංත්තීය සුදුසුකම් : අදාළ නොවේ

10.3.2.3 පළපුරුද්ද

තියමිත දිනට පුරුවායන්තව ස්ථීර පත්‍රීමක යටත් පිරිසේපින් අවුරුදු 05 ක අවශ්‍ය සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබිය යුතු අතර ඒ බව දෙපාර්තමේන්තු ප්‍රධානීය විසින් සහතික කර තිබිය යුතුය.



(යම් තනතුරකට ස්ථිරව පත් කරනු ලැබීමට මෙර සේවය කර ඇත්තාපු හෝ යම් තනතුරකට ස්ථිර වශයෙන් පත් කිරීම යදහා කොන්දේසියක් වියයෙන් සේවය කර ඇත්තාපු හෝ පුදුඕුවේමේ කාල පරිවිෂේදයක් ඉහත යදහන් සුදුසුකම් ලැබීමේ පස අවුරුදු කාලයිමාව යදහා ගණන් ගනු නොලැබේ. යම් තනතුරකට ස්ථිර වශයෙන් පත් කරනු ලැබීමට පෙර සේවය කර ඇති තාවකාලික/අනියම් සේවා කාල පරිවිෂේද ඉහත යදහන් සුදුසුකම් ලැබීමේ පස අවුරුදු කාලයිමාව යදහා ගණන් ගනු නොලැබේ.)

10.3.2.4 කායික සුදුසුකම්

සැම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රජාගයක සේවය කිරීමටත්, තනතුරේ රාජකාරී ඉවු කිරීමටත් ප්‍රමාණවත් මානයික හා ගාරීරික යෝග්‍යතාවයන් යුත්ත විය යුතුය.

10.3.2.5 ලෙනන් :

- උව පළාත් යහා රාජ්‍ය සේවියේ ස්ථිර පත්වීම් දරන එම පත්වීම් වල ස්ථිර කරනු ලැබ සිටින රාජ්‍ය පරිපාලන විනුලේඛ අංක 06/2006 අනුව ප්‍රාථමික මට්ටමේ PL කාණ්ඩියේ වැටුප් කේත යටතේ වැටුප් ලබන නිලධාරයන් සහ MN -01-2006 A වැටුප් කේතය යටතේ වැටුප් ලබන නිලධාරයන් විය යුතුය
- අයදුම්කරුවන් විශිෂ්ට වරිතයකින් යුත්ත විය යුතුය.
- ක්‍රියාත්මක බැඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් බැඳවා ගැනීමේ උව පළත් රාජ්‍ය සේවා කොමිෂන් යහාවේ අභ්‍යන්තර නිලධාරයෙන් යදහන් දිනට සම්පූර්ණ කර නිවිය යුතුය.

10.3.3. බඳවා ගැනීමේ ක්‍රමය: සිමිත තරඟ විභාගය

10.3.4 ලිඛිත විභාගය

වියයන්	ප්‍රථම ලක්ෂු ප්‍රමාණය	සමත් ලක්ෂු ප්‍රමාණය
භාණා බැකියාව හා කළමනාකරණ සහකාර සේවා යෝග්‍යකා පරික්ෂණය	100	40
අභියෝග්‍යතාව	100	40

(අමුණුම 03)

10.3.4.1 පවත්වන බලධාරය :

දාච පලාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් අභ්‍යන්තර නිවේදනයක් මගින් ඉල්ලුම්පතු කැඳවා එම විභාගය දාච පලාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ විභාග ඒකකය මගින් හෝ දාච පලාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙනුවෙන් විභාග කොමිෂන් ජනරාල් විසින් පවත්වනු ලැබේ.

10.3.4.2 වෘත්තීය පරීක්ෂණය : අදාළ තොට්ටී

10.3.4.3 වූතුහගන සම්මුඛ පරීක්ෂණය : අදාළ තොට්ටී

10.3.4.4 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය (ලකුණු ලබාදෙනු තොට්ටී)

10.3.5 අයදුම්පත් කැඳවීමේ තුමය : දාච පලාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් අභ්‍යන්තර නිවේදනයක් මගින් ඉල්ලුම්පත් කැඳවීමෙන්.

11. කාර්යක්ෂමතා කඩුම :

11.1 කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණ.

කාර්යක්ෂමතා කඩුම	කාර්යක්ෂමතා කඩුම සම්බන්ධ සෞන්‍ය යුත්තේ කොපම්ප විසර ගණනාකට පෙරද	කාර්යක්ෂමතා කඩුමේ ස්වභාවිය ලිඛිත / වෘත්තීය / සහභාගික පායමාලා / වෙනත්
I වන කාර්යක්ෂමතා කඩුම	III වන ග්‍රේකියට බිඳීමෙන් වසර 03ක් ගතවීමට පෙර	ලිඛිත (අමුණුම 04)
2 වන කාර්යක්ෂමතා කඩුම	II වන ග්‍රේකියට උයස් වී වසර 03ක් ගතවීමට පෙර	ලිඛිත (අමුණුම 05)
3 වන කාර්යක්ෂමතා කඩුම	I වන ග්‍රේකියට උයස් වී වසර 05ක් ගතවීමට පෙර	ලිඛිත (අමුණුම 06)

11.2 කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය සැම විරෝධකම දෙවරක් පවත්වනු ලැබේ.

11.3 පවත්වන බලධාරය : දාච පලාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් අභ්‍යන්තර නිවේදනයක් මගින් ඉල්ලුම්පතු කැඳවා එම විභාගය දාච පලාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ විභාග ඒකකය මගින් හෝ දාච පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙනුවෙන් විභාග කොමිෂන් ජනරාල් විසින් පවත්වනු ලැබේ.



12. හාජා ප්‍රවීණතාව :

12.1

භාෂාව	ලංඛගත යුතු ප්‍රවීණතාවය
රාජ්‍ය හාජාව	රාජ්‍ය හාජාවක් තොටින හාජාවක්කින් සේවයට පත්වූ නිලධාරියෙකු සේවයෙහි ස්ථිර කිරීමට පෙර එක් රාජ්‍ය හාජාවක ප්‍රවීණතාවය ලබා ගත යුතුය.
අනෙක් රාජ්‍ය හාජාව	රාජ්‍ය පරිපාලන වකුලෝඛ අංක 07/2007 කා රේඛ අනුශාසික වකුලෝඛ වල විධිවිධාන අනුව අදාළ මට්ටමේ ප්‍රවීණතාව ලබා ගත යුතුය.

13. ග්‍රේන් උසස් කිරීම

13.1 III වන ග්‍රේන්යේ සිට II ග්‍රේන්යට උසස් කිරීම

13.1.1 සාමාන්‍ය කාර්ය සාධනය පෙන්වුම් කරන්නන්

13.1.1.1 සපුරාලිය යුතු සුදුසුකම් :

- (i) පත්වීම ස්ථිර කර තිබීම
- (ii) සේවා ගණයේ III ග්‍රේන්යේ අවම වියයෙන් වසර දහය (10) ක සැක්ස හා සැක්ස ප්‍රාග්ධනයක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැළැඳුම් වර්ධක දහය (10) ක් උපයාගෙන තිබීම.
- (iii) අනුමත කාර්ය සාධන ඇගයිමේ පරිපාලන අනුව උසස් විමේ දිනට පෙරානුව වූ වසර 10ක් තුළ සැක්ස ප්‍රාග්ධනයක මට්ටමේ හෝ එව ඉහළ කාර්ය සාධනයක පෙන්වුම් කර තිබීම.
- (iv) උසස් විමේ දිනට පුරුෂාගත්තම වසර 05 තුළ සැක්ස ප්‍රාග්ධනයක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම
- (v) අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමිත දිනට සමත් වි තිබීම
- (vi) අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය හාජා ප්‍රවීණතාව ලබා තිබීම.

13.1.1.2 උසස් කිරීමේ තුමස :

සුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරයන් II ග්‍රේන්යට උසස් කිරීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානීය මගින් උඩ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහා ලේකම් වෙත අදාළ නිලධාරයා විසින් 07 ඇමුණුමෙහි දැක්වෙන ආකෘතිය මගින් ඉල්ලීමක් කරනු ලැබූ විට, උඩ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහා ලේකම් විසින් සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනුරුදව සුදුසුකම් ලබන මිනිසිට ව්‍යාපෘති වන පරිදි II ග්‍රේන්යට උසස් කරනු ලැබේ.

2014/7/4

13.2 II වන ග්‍රේණියේ පිට I ග්‍රේණියට උසස් කිරීම.

13.2.1 සාමාන්‍ය කාර්ය සාධනය පෙන්තුම් කරන්නන්

13.2.1.1 සපුරාලිය යුතු පූදුපුකම්

I. සේවා ගණයේ II ග්‍රේණියේ අවම වශයෙන් වසර දහය (10) ක සත්‍ය සහ සතුවුදායක තෝවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක දහය (10) ක් උපයාගෙන තිබීම

II. අනුමත කාර්ය සාධන ඇගයිලේ පටිපාටිය අතුව උසස්වීමේ දිනට පෙරාතුව වූ වසර 10ක් තුළ සතුවුදායක මට්ටමේ හෝ රේට ඉහළ කාර්ය සාධනයක් පෙන්තුම් කර තිබීම.

III. උසස් විෂ දිනට පූර්වියන්න වසර පහ (05) තුළ සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.

IV. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ නියමිත දිනට සමත්වී තිබීම.

13.2.1.2 උසස් කිරීමේ ක්‍රමය :

පූදුපුකම් සම්පූර්ණ කරන තිලයෙන් I ග්‍රේණියට උසස් කිරීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානීය මහින් උච්ච පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත තිලයෙන් විසින් 08 ඇමුණුමේ දැක්වෙන ආකෘති පත්‍ර මහින් ඉල්ලීමක් කරනු ලැබේ විට උච්ච පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් පූදුපුකම් පරික්ෂා කිරීමෙන් අනුතුරුව පූදුපුකම් ලබන දින සිට ත්‍රියාන්මක වන පරිදි I ග්‍රේණියට උසස් කරනු ලැබේ.

13.3 අධිග්‍රේණියට උසස් කිරීම :

13.3.1 සීමිත තරග විභාගය මත උසස් කිරීම.

13.3.1.1 සපුරාලිය යුතු පූදුපුකම්.


(අ) I. සේවයේ 1 ග්‍රේණියේ තිලයෙකු විම

හෝ

II. අවම වශයෙන් සේවයේ වසර අව (08) කට නොඅඩු සත්‍ය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කළ II ග්‍රේණියේ තිලයෙකු විම

හෝ

III. විශ්ව විද්‍යාල ප්‍රතිඵල කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිය සමත්, සේවයේ II ග්‍රේණියේ තිලයෙකු විම.



(ආ) උසස්වීම් දිනට පුරුජායන්නතම වසර පහ (05) තුළ සතුප්‍රදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.

13.3.1.2 උසස් කිරීමේ තුමිය

අධි ගෞකීයේ පුරුජාවූ වලින් 35% කට තොවැඩි ප්‍රමාණයකට පත් කිරීම කරනු ලබන්නේ සිමිත තරග විභාගයක ප්‍රතිඵල මතය. සුදුසුකම් ලැබූ අයදුම්කරුවින් උච්ච පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් පත් කරනු ලබන සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක් මගින් සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව එන් කරනු ලැබේ. සම්මුඛ පරික්ෂණය ඇක්ස්ම් කරුවන්ගේ සුදුසුකම් සනාථ කෙරෙන සහතික පරික්ෂා කිරීම සඳහා පමණක් වන අතර එහිදී ලකුණු දීමක් සිදු නොවේ. (විෂය නිර්දේශය හා ලකුණු ලබා දීමේ පරිපාරිය 09 ඇමුණුමේ දැන්වේ).

13.3.2 කුසලතා මත උසස් කිරීම්.

13.3.2.1 සපුරාලිය යුතු සුදුසුකම්.

- I. නියමිත දිනට සේවයේ I ගෞකීයේ අවම වගයෙන් වසර පහ (05) ක සංශීර හා සතුප්‍රදායක සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරයෙකු වීම.
- II. උසස් කිරීමේ දිනට පුරුජායන්න වසර පහ (05) තුළ සතුප්‍රදායක සේවා කාලයක් සම්පූර්ණ කර ජීවීම්.

13.3.2.2 උසස් කිරීමේ තුමිය :

අධි ගෞකීයේ පුරුජාවූ වලින් 65% ක් කුසලතා මත උසස් කිරීම මගින් පුරුවනු ලැබේ. මේ සඳහා උච්ච පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙනුවෙන් විභාග කොමිෂන් ජනරාල් විසින් පවත්වනු ලබන අනියෝගතා පරික්ෂණයක ප්‍රතිඵල මත හා කොමිෂන් සහාව විසින් පත් කරනු ලබන මණ්ඩලයක් මගින් ජොජ්‍යතාව හා පලපුරුද්ද පදනම් කරගෙන දෙනු ලබන ලකුණු වල එකතුවේ අනුමිලිවේල අනුව ප්‍රමුඛත්වය නීරණය කරනු ලැබේ. කොමිෂන් සහාව විසින් පත් කරනු ලබන මණ්ඩලයක් ඉදිරියේ සුදුසුකම් පරික්ෂා කිරීමේ සම්මුඛ පරික්ෂණයකට අයදුම්කරුවන් පෙනී සිටිය යුතුය. එම සම්මුඛ පරික්ෂණයේදී ලකුණු දෙනු නොලැබේ. (අමුණුම 10)

සංලක්ෂණය : සාමාන්‍ය මට්ටමේ කාර්ය සාධනය අනුව උසස් කිරීමේදී නියමිත දිනට කාර්යක්ෂමතා කඩුම සමන් නොවන නිලධාරීන්ගේ උසස්වීම් දිනය කාර්යක්ෂමතා කඩුම සමන් විමව ප්‍රමාද වූ කාලයට සමාන කාලයකින් ප්‍රමාද කළ යුතුය.

14. සේවයට අදාළ කොන්දේසි :

14.1 ස්ථීර කිරීමේ කොන්දේසි

14.1.1 සේවයට විවෘත තරග විභාගයෙන් බැඳුමා ගනු ලබන නිලධාරයෙක් එයර තුනක පරිවාස කාලයකට යටත් වන්නේය. නිලධාරයා උංච පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව හෝ කොමිෂන් සහාව වෙනුවෙන් විභාග කොමිෂන් ජනරාල් විසින් පවත්වනු ලබන පළමුවන කාර්යක්ෂමතා කඩුම විභාගයෙන් සම්බැඳුම හා නිලධාරයාගේ වැඩ, භැංකිම හා පැමිණීම සංවුදායක බවට දෙපාර්තමේන්තු ප්‍රධානීය සැහිමකට පත් වන්නේ නම් විසර තුන අවසානයේදී ඒ බව උංච පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත වාර්තා තිරිමෙන් පසු උංච පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව සැහිමකට පත්වන්නේ නම් අදාළ නිලධාරයාගේ පත්වීම ස්ථීර කරනු ලැබේ.

* 14.1.2 සේවයේ III වන ශේෂීයට සිමිත තරග විභාගයෙන් බදා ගනු ලබන නිලධාරයක් පත්වීමේ දින සිට විසරක වැඩ බැලීමේ සේවා කාලයකට යටත් වනු ඇත. එම වැඩ බැලීමේ පරික්ෂණ කාලය තුළ වැඩ භැංකිම පැමිණීම සංවුදායක බවට පත්වීම බලධාරයා සැහිමකට පත්වන්නේ නම් අදාළ නිලධාරයාගේ පත්වීම ස්ථීර කරනු ලැබේ. එසේ මුවද ඔවුන් පත්වීම් දින සිට විසර තුනක් තුළදී පළමුවන කාර්යක්ෂමතා කඩුම සම්පූර්ණ කළ යුතුය.

14.1.3 සියලුම පත්වීම් දෙනු ලබන්නේ ඒ පත්වීම් ලබන අය ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රඛ්‍යායක සේවය කිරීමට යටත්ව හා ඒ සඳහා හැරිරික යෝගාතාවයෙන් යුත්ත බවට ගෙවයා පරික්ෂණයකින් තහවුරු කිරීමේ කොන්දේසියට යටත්වය.


15. ශේෂී ක්‍රමයට අන්තර්ග්‍රහණය කිරීම :

සේවයේ යෙදී සිටින නිලධාරීන් නව ශේෂී ක්‍රමය සඳහා අන්තර්ග්‍රහණය කරන තුම්බේදය අඩුක්‍රුම 11 මගින් දැක්වේ.

16. අන්තර්කාලීන විධිවිධාන :

I. III වන ශේෂීයට අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය

I. මෙම සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක විමව පෙර පැවත් සේවා ව්‍යවස්ථාවට, III පත්වීයේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩුම් විභාගය සම්පූර්ණ තොකරන ලද එහෙත් එම විභාගයේ (1) කාර්යාල තුම (2) ගිණුම තුම හා (3) පරිගණක පරික්ෂණය යනු විෂයන් එකක් හෝ කිහිපයක් සම්ත් මු හෝ නිදහස් කරන ලද නිලධාරීන් මෙම සේවා ව්‍යවස්ථාවහි III ශේෂීයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයෙහි අදාළ විෂයයන්ගෙන් විෂයයට පදනම් මත නිදහස් කරනු ලැබේ.



2. II වන ග්‍රේණියට අදාළ කාරුයක්ෂමතා කඩුම් පරික්ෂණය

- I. මෙම සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක විමර්ශ පෙර පැවති සේවා ව්‍යවස්ථාවේ, II පන්තියේ නිලධාරීන් සඳහා කාරුයක්ෂමතා කඩුම් විභාගය සම්පූර්ණ තොකරන ලද එහෙත් එම විභාගයෙහි (1) කාරුයාල කුම හා කාරුය පරිපාලිය (2) රජයේ කාරුයාල වල හා මාවතා වන ගිණුම් කුම යන විෂයයන් එකක් හෝ දෙකම සමන් වූ සේ නිදහස් කරන ලද නිලධාරීන් මෙම සේවා ව්‍යවස්ථාවේහි II ග්‍රේණියට නිලධාරීන් සඳහා වන කාරුයක්ෂමතා කඩුම් පරික්ෂණයෙහි අදාළ විෂයයන්ගෙන් විෂයයන් විෂයයට පදනම් මත නිදහස් කරනු ලැබේ.
- II. මෙම සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන දිනට පෙර II පන්තියට උසස් වී ඇති නිලධාරීන් ඔවුන් II ග්‍රේණියට උසස්වී වසර හයක් (06) ක් ගක විමර්ශ පෙර II ග්‍රේණියට අදාළ කාරුයක්ෂමතා කඩුම් පරික්ෂණය සමන්වීය යුතුය.

3. I වන ග්‍රේණියට අදාළ කාරුයක්ෂමතා කඩුම් පරික්ෂණය

- I. මෙම සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන දිනට පෙර I පන්තියට උසස්වීමෙන් පසු වසර 05ක සක්‍රීය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් වැළැඳ චික්කාලා උපයාගෙන ඇති නිලධාරීන් මෙම සේවා ව්‍යවස්ථාව යටතේ I ග්‍රේණියට අදාළ කාරුයක්ෂමතා කඩුම් පරික්ෂණය සමන්වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබේ.
- II. මෙම සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන දිනට පෙර I පන්තියට උසස් වී තුළුණද I ග්‍රේණියට පත්වීමෙන් පසු වසර 05ක සක්‍රීය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ යායාකැනීමෙන් වැළැඳ චික්කාලා උපයාගෙන තොමැති නිලධාරීන් සඳහා මෙම සේවා ව්‍යවස්ථාව යටතේ I ග්‍රේණියට අදාළ කාරුයක්ෂමතා කඩුම් පරික්ෂණය සමන් වීම සඳහා මෙම සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් වන දින සිට වසර 05 ක සහන කාලයක් දෙනු ලැබේ.

17. ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා තොමැති කරුණු -

මෙම ව්‍යවස්ථා සංග්‍රහයෙහි විධිවිධාන සලසා තොමැති කරුණු සම්බන්ධව උඩි පළාත් ගැනීම් ප්‍රකාර තොමැති නියමයන්ට සැවත්ව උඩි පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ඇත.

18. පාලනය :-

උඩි පළාත් සහ රාජ්‍ය කළමනාකරණ සභාව සේවා මෙම ව්‍යවස්ථාවේන් පාලනය වේ.

දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ / අමාත්‍යාංශ ලේකම්ගේ නිරද්‍යුණු : -

මෙම බඳවා ගැනීමේ සේවා ව්‍යවස්ථාව සම්මත රිතින්ට අනුකූලව මූලික පරිපාරි කම් පරින්ශා කර ඇතුළු ප්‍රයෝගී අත්‍යාවයා සහායා යිනා සහිතව සහස් කර ඇති බවත්, උච්ච පළාත් සහා රාජා ඉඹුම් කළමනාකරණ සහකාර සේවයට බලපාන කොන්දේසි පියල්ල අවධානයට ලක් කර ඇති අතර, රාජා පරිපාලන ව්‍යවස්ථාව අංක 06/2006 ආකෘත් අදාළ වනුලේ එවදෙස් පිළිපුද ඇති බවත්, සහතික කරන අතර මෙම ව්‍යවස්ථාව අනුමත කිරීම පූදුපු බව නිරද්‍යුණු කරමි.

අංකය :- 1/7/21/136

අත්‍යන්තර : -

දිනය : -

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඡාලන)
(නිල මුදාව)

ප්‍රධාන ලේකම්ගේ නිරද්‍යුණු : -

නිරද්‍යුණු කරම්/නො/කරම්

දිනය :- 2014 . 06 . 10

උච්ච පළාත් ප්‍රධාන ලේකම්
(නිල මුදාව)

උච්ච පළාත් සහා රාජා සේවා කොමිෂන් සභාති අනුමැතිය : -

උච්ච පළාත් ගරු ආයෝඩිකාරත්තමාගේ අනුමැතියට යටත්ව අනුමත කරමි.

01. සභාපති : -

02. සාමාජික : -

03. සාමාජික : -

04. සාමාජික : -

05. සාමාජික : -

දිනය :- 2014 | 06 | 10



උව පලාතේ ආණ්ඩුකාරවර ලේකම්,

2014.06.19..... දිනැති උව පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහා එරෙනාලේ අංක
07..... යටතේ මෙම උව පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් අනුමත කරන
දේ උව පලාත් සහා රාජ්‍ය කළමනාකරණ සභකාර සේවයේ තනතුර සඳහා බෙදා ගැනීමේ හා උපස් කිරීමේ
පරිපාලය ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය සඳහා කාරුණිකව ඉදිරිපත් කරමි.

උව පලාත් සේවා කොමිෂන් සහා (අර.එම.එම. සාන්යල්දෙසිය)
දිනය:- 2014.06.19..... අත්ත උව පලාත් සේවා කොමිෂන් සහා
උව පලාත් සේවා කොමිෂන් සහාව ලේකම්,
උව පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව

අනුමත කරම්/නොකරම්.

දිනය:- 2014.06.30.....

(සි.නන්ද මැතිව)

උව පලාතේ ආණ්ඩුකාරවර


යි. හන්ද මැතිවි
උව පලාත් ආණ්ඩුකාරවර

ඇමුණුම් අංක 01

උපලේවනය

අභ්‍යන්තර අංකය	ආයතනය	තනතුරු
01	දාචි පලාත් ආණ්ඩුකාරවලද කාර්යාලය	පරිපාලන නිලධාරී
02	දාචි පලාත් සහාවේ සියලුම පලාත් අමාත්‍යාංශ කාර්යාල.	පරිපාලන නිලධාරී
03	නියෝජු ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය.	පරිපාලන නිලධාරී
04	නියෝජු ප්‍රධාන ලේකම් (පිරිස් හා පුදුණු) කාර්යාලය.	පරිපාලන නිලධාරී
05	නියෝජු ප්‍රධාන ලේකම් (ඉංග්‍රීස් ගේවා) කාර්යාලය	පරිපාලන නිලධාරී
06	දාචි පලාත් සහාවේ සහා ලේකම් කාර්යාලය	පරිපාලන නිලධාරී
07	දාචි පලාත් සහා රාජ්‍ය තේවා තොම්පන් සහා කාර්යාලය	පරිපාලන නිලධාරී
08	දාචි පලාත් සහා සමුපකාර සේවක තොම්පන් සහා කාර්යාලය	පරිපාලන නිලධාරී
09	දාචි පලාත් සහාවේ සියලුම පලාත් දෙපාර්තමේන්තු කාර්යාල	පරිපාලන නිලධාරී
10	දාචි කළමනාකරණ සංවර්ධන පුදුණු ආයතනය.	පරිපාලන නිලධාරී
11	දාචි පලාත් සහාවේ සියලුම මහ නගර සහා	පරිපාලන නිලධාරී
12	දාචි පලාත් සහාවේ සියලුම නගර සහා	පරිපාලන නිලධාරී
13	දාචි පලාත් සහාවේ සියලුම කළාප අධ්‍යාපන කාර්යාල	පරිපාලන නිලධාරී
14	දාචි පලාත් සහාවේ සියලුම මූලික රෝහල්	පරිපාලන නිලධාරී
15	දාචි පලාත් සහාවේ ප්‍රාදේශීය කාර්යාල	පරිපාලන නිලධාරී
16	දාචි පලාත් සහාවේ සියලුම ප්‍රාදේශීය සහා ලේකම්	සහා ලේකම්

ඉහත සඳහන් ආයතනවලට අමතරව දාචි පලාත් සහාවේ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ කාර්යාලවල පරිපාලන නිලධාරී තනතුරු, ප්‍රාදේශීය සහාවල සහා ලේකම් තනතුරු සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියෝගී ඇතුමත කරනු ලබන කළමනාකරණ සහකාර සේවයේ අධිපත්තියේ තනතුරුද අයන් වේ.



අභ්‍යන්තර 02

01. විභාගයේ නම : උච්ච පළාත් සහ රාජ්‍ය කළමනාකරණ සභකාර සේවය III වන
ප්‍රේක්ෂියට බැඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය
02. විභාගය පිළිබඳ විස්තරය:

ප්‍රශ්න පත්‍රය	කාලය	මුදල ලකුණු	සමත් ලකුණු
(1) හාංස භැංකියාව	පැය 2 ½	100	40
(2) අභියෝග්‍යතාවය	පැය 01	100	40

සූම් ලිඛිත පිළිබුරු පත්‍රයක් සම්බන්ධයෙන්ම තොපැනැදිලි අත් අකුරු හා විවෘත වල අක්ෂර වින්‍යාසය පිළිබඳ වැරදි සම්බන්ධයෙන් ලකුණු ඇමු කරනු ලැබේ. විභාගයේ මූල ලකුණු ගණනීන් යටත් පිරියෙන් සියායට පනාහක්වන් (50%) ලබාගත යුතුවේ. තරග විභාගය සඳහා වෙන් කොට ඇති පුරුෂ්පාඩු ගණන සපුරාලන පරිදි ලබාගත් ලකුණු අනුපිළිවෙල තරගයේම අනුගමනය කරමින් පැනවීම් කරනු ලැබේ.

03. පවත්වන බලධාරයා : උච්ච පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් පළු කරන ප්‍රකිද්ධ පුවත්පත්ත්දැන්වීමක් මගින් ඉල්ලුම්පත් කැඳවා එම විභාගය උච්ච පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහායවේ විභාග ඒකකය මගින් හෝ උච්ච පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙනුවෙන් විභාග කොම්සාරීස් ජනරාල් විසින් පවත්වනු ලැබේ.
04. විභාගය පවත්වනු ලබන කාල පිළිම :
05. විභාගය සඳහා වන විෂය තිරිරදේ :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය තිරිරදේ
(1) හාංස භැංකියාව	මෙම ප්‍රශ්න පත්‍රය අභේක්ෂකයන්ගේ අදහස් ප්‍රකාශනය, අවබෝධය, අක්ෂර වින්‍යාසය, හාංස හා රඛනය, දෙනා ලද ලිපියක් කෙටුම්පත් කිරීම, සපයා ඇති දත්ත අනුව ප්‍රස්ථාර විගු සකස් කිරීම, දී ඇති පාය සාරාංශ කිරීම, දී ඇති වාක්‍ය සිහිපයක අදහස් තහි වාක්‍යයකින් ලිවීම සහ සරල ව්‍යාකරණ හාවිතය පිළිබඳ දැනුම පරික්ෂා කෙරෙන විෂයානුබද්ධ ප්‍රශ්න විලින් සමන්විත වේ.
(2) අභියෝග්‍යතාව	මෙම ප්‍රශ්න පත්‍රය අභේක්ෂකයන්ගේ සංඝ්‍යමය හැංකියාවන්, තරකන සකස්වීම, සාමාන්‍ය මුද්‍රාධිය මැගෙන අයුරින් සැකසෙන විෂයානුබද්ධ ප්‍රශ්න විලින් සමන්විත වේ.

(අභේක්ෂකයාගේ රාජකාරී කටයුතු සඳහා කුදාළකම් හා හැංකියාව පරික්ෂා කිරීම පිණිය මෙම ප්‍රශ්න පත්‍ර සකස් කෙරේ.)

ඇමුණුම 03

01. විභාගයේ නම : උච්ච පළාත් සහ රාජ්‍ය කළමනාකරණ සභකාර සේවය III වන ග්‍රැනියට බද්ධා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය
02. විභාගය පිළිබඳ විස්තරය

ප්‍රයෝග පත්‍රය	කාලය	මුළු ලක්ෂණ	සමත් ලක්ෂණ
(1) හාංස හැකියාව සහ කළමනාකරණ සභකාර සේවා යෝග්‍යතාව පරික්ෂණය	පැය 2 ½ පැය 01	100 100	40 40
(2) අනියෝග්‍යතාවය			


සැම පිළිත පිළිතුරු පත්‍රයක් සම්බන්ධයෙන්ම තොපැහැදිලි අත් අකුරු හා විවන විල අක්ෂර වින්‍යාසය පිළිබඳ වූරදී සම්බන්ධයෙන් ලක්ෂණ අවු කරනු ලැබේ. අපේක්ෂකයන්ට සිය මනාපය පරිදි එක් ගාංශ මාධ්‍යයකින් පමණක් මෙම විභාගයට පෙනී සිටිය ගැන. විභාගයේ මුදු ලක්ෂණ ගණනීන් යටත් පිරිසේන් සියයට පනතක්වත් (50%) ලබාගත පුත්‍රුවේ.කුසලතා අනු පිළිවෙළ හා පවත්නා පුරුෂපාඩු ප්‍රමාණය අනුව පත්කරීම් කරනු ලැබේ.

03. පවත්වන බලධාරයා : උච්ච පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අභ්‍යන්තර නිවේදනයක් මගින් ඉල්ලුම්පත් කැදවා එම විභාගය උච්ච පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විභාග ඒකකය මගින් සේව් උච්ච පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනුවෙන් විභාග කොම්සාරිස් ජනරාල් විසින් පවත්වනු ලැබේ.

04. විභාගය පවත්වනු ලබන කාල පිමාව :

05. විභාගය සඳහා වන විෂය නිර්දේශ :

ප්‍රයෝග පත්‍රය තම	විෂය නිර්දේශය
(1) හාංස හැකියාව සහ කළමනාකරණ සභකාර සේවා යෝග්‍යතාව පරික්ෂණය	අපේක්ෂකයන්ගේ අදහස් ප්‍රකාශනය,අවබෝධය,අක්ෂර වින්‍යාසය,භාංශ හා රෘත්‍යා දෙන ලද තොරතුරු අනුව පිළියෙන් කෙටුම්පත් කිරීමේ හැකියාව. දී ඇති පාය සාරාංශ කිරීම්, දී ඇති වාක්‍ය කිහිපයක අදහස් තනි ව්‍යාකෘතින් ලිවිම, සපයා ඇති දත්ත පුස්පාර විශ්‍රාශ සකස් කිරීම් සහ සරල ප්‍රස්ථාරණ හාවතය පිළිබඳ දැනුම පරික්ෂා කෙරෙන විෂයාත්මක ප්‍රයෝග විසින් ද කාර්යාලයක ලියවිලි සම්බන්ධයෙන් ත්‍රියා කෙරෙන ආකාරය පිළිබඳ මුද්‍රණ තීනි රිනි හා කළමනාකරණ සභකාර නිලධාරයු විසින් කටයුතු කළ යුතු කරනු අඩංගු ලිපියක් පිළිබඳ ත්‍රියාකරණ ආකාරය ආදි කළමනාකරණ සභකාර නිලධාරයෙකුගේ රාජකාරී



	පිළිබඳව අරේක්ෂක/ අජේක්සිකාවන් සඳහා දැනුම පරික්ෂා කරන ප්‍රශ්න වලින්ද කාරකාලයක ප්‍රශෝජනයට ගෙවූ ලබන ඇමතුම් දින භෞත, ව්‍යුවර, වලන ප්‍රේක්ෂා, පැමිණීමේ ලේඛනය, දින මුදාව, මුදාව හා නාම මුදාව, තැපැල් මිල්ල ආදි උපකරණ ගැනත් එවායින් ඇති ප්‍රශෝජන ගැනත් අරේක්ෂක/ අජේක්සිකාවන්ගේ දැනුම පරික්ෂා කෙරෙන ප්‍රශ්න වලින්ද මෙම ප්‍රශ්න ප්‍රශ්න පත්‍රය සමන්විත වේ.
(2) අභියෝග්‍යතාවය	මෙම ප්‍රශ්න පත්‍රය අරේක්ෂක/ අජේක්සිකාවන්ගේ සංඝ්‍යානමය භැකියාවන්, තරකන ගක්තිය, සාමාන්‍ය මුද්ධිය ආදිය මැනෙන අයුරින් සැකසෙන විෂයානු බැඳ්ද ප්‍රශ්න වලින් සමන්විත වේ

(අභේක්ෂකයාගේ රාජකාරී කටයුතු සඳහා පුදුසුකම් හා භැකියාල පරික්ෂා කිරීම පිළිස මෙම ප්‍රශ්න පත්‍ර සහස් කෙරේ.)

අමුණුම 04

01. විභාගයේ නම : උජව පළාත් සභා රාජ්‍ය කළමනාකරණ සභකාර ගස්වගේ III ගෝණීයේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩුම් විභාගය
02. විභාගය පිළිබඳ විස්තරය (පත්වීමේ දින සිට විසර තුනක් ඇතුළත සමන්විය යුතුය.)

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලක්ෂණ	සමත් ලක්ෂණ
(1) කාර්යාල නුම	ඡැය 2	100	40
(2) ශිෂ්‍ය නුම	ඡැය 2	100	40
(3) පරිගණක පරික්ෂණය	ඡැය 1 ½	100	40


අදාළ සේවයට ඇතුළුවේ සඳහා එම විභාගයට පෙනී සිට හාඟ මාධ්‍යමයේ හෝ රාජ්‍ය හාඟවකින් නිලධාරීන් විසින් ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීය යුතු වේ.

තමන් කුමති වන්නේ තම එක් එක් විෂය සඳහා වෙන් වෙන් වගයෙන් එකිනෙකට වෙනස් එම විලදී පෙනී සිටිමට නිලධාරීන්ට හැකිවේ. එනෙකුද විවත් සාමාර්ථයක් සඳහා එක් එක් විෂය සඳහා එම මුළු ලක්ෂණ වලින් අඩං වගයෙන් සියයට තත්ත්වත් (40% න්) නිලධාරීන් විසින් ලබන ගන යුතුවේ.

සටහන: ජාතික ආධ්‍යාත්මික හා කාර්මික පුදුසු කිරීමේ අධිකාරීය විසින් විවිධ ලෙස පරිගණක මෙහෙයුම් ප්‍රශ්නීකරණ බලපෑම ලබා ඇති නිලධාරයේද, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන පරිගණක උපාධිය ලබා ඇති නිලධාරයේද, තානීය අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ආයතනයක NVQ 4 මට්ටම හෝ ඉන් ඉහළ මට්ටමක පුවිණතාවය ලද නිලධාරයේද ඉහත පරිගණක පරික්ෂණයෙන් නිදහස් කරනු ලබනි.

03. පවත්වන බලධාරයා : උංචි පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සභාප විසින් පල කරන ප්‍රක්ෂීඩ පුවත්පත් දැන්වීමක් මගින් හෝ අභ්‍යන්තර නිවේදනයක් මගින් ඉල්ප්‍රම්පතු කැදිවා එම විභාගය උංචි පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විභාග කොමිෂනිස් පත්‍ර ප්‍රක්ෂීඩ ප්‍රක්ෂීඩ සේවා කොමිෂන් සභාව වෙනුවෙන් විභාග කොමිෂනිස් පත්‍ර විසින් පවත්වනු ලැබේ.
04. විභාගය පවත්වනු ලබන කාල සිමාව : සූම වර්ෂයකම දෙවරක් පවත්වනු ලැබේ.
05. විභාගය සඳහා වන විෂය නිර්දේශ :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
(1) කාර්යාල ක්‍රම	රජයේ කාර්යාල වල හාටිනා වන කාර්යාල ක්‍රම පිළිබඳව මූලික දැනුම හා එම දැනුම ප්‍රායෝගිකව හාටිනා කිරීමේ හැකියාව පරික්ෂා කිරීම හා රාජකාරී ලිපි ලේඛන මැනැවින් අවබෝධ කොට ගෙන පැහැදිලි හා සංක්ෂීප්ත සටහන් මගින් තම අදහස් / නිරික්ෂණ නිශ්චිත අන්තරීන ඉදිරිපත් කිරීමේ හැකියාව හා නියෝගය අනුව ලිපියක් කෙටුම්පත් කිරීමේ හැකියාවද පරික්ෂා කෙරේ.
(2) ගිණුම් ක්‍රම	රජයේ කාර්යාල වල සාම්ප්‍රදායි වන මූලික ශිෂ්ටම හා ගිණුම් ක්‍රම මූල්‍ය පාලන පොත් වලු කාර්යයන් පිළිබඳවද අවබෝධය හා දැනුම මැනීම අපේක්ෂා කෙරේ.
(3) පරිගණක පරික්ෂණය	<ul style="list-style-type: none"> (i) කොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික සංකල්පය (ii) වින්ඩිස්ස් මෙහෙපුම් පද්ධතිය (iii) ගොනු කළමනාකරණය (iv) වදන් සැකසුම් මූලික තුසලනා, තිරයට පුරුෂීම, පාය සංස්කරණය, සාය එකක්ලි කිරීම, අකුරු වර්ග හා උප ලක්ෂණ, අනුවිතේදී ගේද ජේලි අතර ප්‍රතිරෝධ වෙනස් කිරීම, පිමි අනුයෝගය (Tab setting) පායයක් සෙවීම හා ප්‍රතිශ්චාජනය, අක්ෂර හා පිළුකරණ දේශ, සමානාර්ථ පද තීරු යෙදීම, පිටුව සැකසීම (v) පැනුරුම් පත් මූලික තුසලනා ආකෘතිකරණය (Formatting) සංස්කරණය



	<p>තීරු හා පරාය, තව ඇතුලන් කිරීම හා ඉවත් කිරීම දත්ත අනුපිළිවෙළට හැකසීම ප්‍රස්ථාර සැකසීම මූද්‍යය @ ලිඛිය (@ Function) මැනෝ හාවිතය ගොණු කළමනාකරණය (vi) අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල අන්තර්ජාලය තැබුනුවීම, මුළුක තුසලතා, විද්‍යුත් තැපෑල ලබා ගැනීම, විද්‍යුත් තැපෑල යැවීම, රීට ප්‍රතිචාර දැන්වීම ආම්පුණුම් හාවිතය, උපිනය හඳුනාගැනීමට ශේරී නාම හාවිතය පැහැදිලි සම්පාදනය </p>
--	---

විෂය නිර්දේශය හා ඉල්ලුම් කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තර දැන ගැනීම සඳහා වරින් වර විභාග කොමයාරිස් ජනරාල් විසින් ප්‍රසිද්ධි කරනු ලබන ගැයට් නිරේදන හා උපාන් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහා උපාන් සේවා විසින් කරනු ලබන අභ්‍යන්තර සිංහලා කෙරෙහි විභාග අපේක්ෂකයන්ගේ සැලකිල්ල නොමු විය යුතු වේ.

අම්පුණුම 05

01. විභාගයේ නම : උපාන් සඳහා රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය II ප්‍රේක්ෂියේ
 නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩුම් විභාගය
02. විභාගය පිළිබඳ විසකරය (II ප්‍රේක්ෂියට උසස් විවෘත තුනක් ඇතුළත සමත්වය යුතුය.)

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලක්ෂණ	සමන් ලක්ෂණ
1. කාර්යාල තුම හා කාර්ය පරිපාලනය	පැය 2	100	40
2. රජය කාර්යාල වල හාවිත වන ගිණුම් තුම	පැය 2	100	40

අදාළ සේවයට ඇතුළුවීම සඳහා තුළ විභාගයට පෙනී සිටි තාක්ෂණිකා ත්‍රිත්‍යයන් හෝ රාජ්‍ය හාභාවකින් නිලධාරීන් විසින් ප්‍රශ්න පත්‍ර විලට පිළිතුරු සැපයිය යුතු වේ. තරග විභාගයන් නොමැතිව සේවයට බැඳුණු අය සම්බන්ධයෙන් පු විට නිලධාරීන් තමන් අධ්‍යාපනා ලැබු භාජා මාධ්‍යයන් හෝ රාජ්‍ය හාභාවකින් හෝ ප්‍රශ්න පත්‍ර දෙකටම පිළිතුරු සැපයිය යුතු වේ.

තමන් කුමෙනි වන්නේ නම් එක් එක් උජ්‍ය සඳහා ටෙන් ටෙන් වශයෙන් එකිනෙකට ගෙනස් වූ වාර විලදී පෙනී සිටිමට නිලධාරීන්ට ගැකිවේ. එන්තුදු ව්‍යවත් සාමාර්ථයන් සඳහා මුළු ලෙඛන වලින් අවම වශයෙන් සියලුම ගතලිභක් (40% ක්) නිලධාරීන් විසින් ලබා ගත යුතුවේ.

03. පවත්වන බලධාරයා : උජ්‍ය පළාත් සහා රාජ්‍ය ඔස්සා නොමිශන් සහාව විසින් පළ කරන ප්‍රසිද්ධ ප්‍රවත්පත් දැන්වීමක් මිනින් හෝ අභ්‍යන්තර නිලධාරීන් මිනින් ඉංග්‍රීසිපත් කැඳවා එම විභාගය උජ්‍ය පළාත් සහා රාජ්‍ය සේවා නොමිශන් සහාවේ විභාග ඒකකය මිනින් හෝ උජ්‍ය පළාත් සහා රාජ්‍ය සේවා නොමිශන් සහාව වෙනුවෙන් විභාග නොම්කාරිස් ජනරාල් විසින් පවත්වනු ලැබේ.
04. විභාගය පවත්වනු ලබන කාල සීමාව : සැම වර්ෂයකම දෙවරක් පවත්වනු ලැබේ.
05. විභාගය සඳහා වන විෂය නිරදේශ :


ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිරදේශය
(1) කාර්යාල තුම හා කාර්ය පටිපාටිය	රජයේ කාර්යාල වල භාවිතා වන කාර්යාල තුම පිළිබඳ දැනුම හා එම දැනුම ප්‍රායෝගිකව මෙහා ගැනීමේ හැකියාව මැනීම අපේක්ෂා කෙරේ.
(2) රජයේ කාර්යාල වල භාවිතා වන ගිණුම තුම	රජයේ කාර්යාල වල භාවිතා වන ගිණුම තුම. ගිණුම පාලන පොත්පත් හා ඒ පමණක්දව නිකුත් කර ඇති හාන්ඩායර මූල්‍ය රුපදෙස් හා නියෝග පිළිබඳ දැනුම හා එම දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව මැනීම අපේක්ෂා කෙරේ.

විෂය නිරදේශ හා ඉල්ලුම් කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තර දැන ගැනීම සඳහා වරින් වර විභාග නොම්කාරිස් ජනරාල් විසින් ප්‍රසිද්ධ කරනු ලබන ගැසට නිලධාරීනා හා උජ්‍ය පළාත් සහා රාජ්‍ය සේවා නොමිශන් සහා ලේකම් විසින් කරනු ලබන අභ්‍යන්තර නිලධාරීනා කෙරෙන් විභාග අපේක්ෂකයන්ගේ සැලකිල්ල යොමු විය යුතු වේ.

ආම්ඩුම 06

01. විභාගයේ හමු : උජ්‍ය පළාත් සහා රාජ්‍ය කළමනාකරණ සභකාර සේවයේ [ග්‍රෑන්ඩ් නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩුම් විභාගය]
02. විභාගය පිළිබඳ විස්තරය (එක ග්‍රෑන්ඩ් විස්තරය නිවාර්තන ප්‍රතිච්චය)

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලෙඛු	සමඟ් ලෙඛු
1. ආයකන කාර්යය හා කාර්ය පටිපාටික රිති	පැය 1 $\frac{1}{2}$	100	40
2. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය	පැය 1 $\frac{1}{2}$	100	40
3. කාලීන ප්‍රවත්තන	පැය 1	100	40



3. කාලීන ප්‍රවිත්තා	දේශීය හා විදේශීය සිදුවීම් පිළිබඳ කාලීන දැනුම පරික්ෂා කාර්යාලය සෙවකීන්, කාර්යාල කළමනාකරණය සම්බන්ධ නැවත ප්‍රවිත්තා, රාජ්‍ය සංචිතයේ සේවා යැපැලීම පිළිබඳ නැවත ප්‍රවිත්තා හා යහපාලනය පිළිබඳ දැනුම පරික්ෂා කෙරෙන කොටසකින්ද ගෙවූ ප්‍රශ්න පත්‍රය සම්බන්ධ වේ.
---------------------	--

විෂය නිර්මාණය හා ඉල්ලුම් කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තර දැන ගැනීම් සඳහා වරින් වර විභාග කොමිෂන් ජනරාල් විසින් ප්‍රකිද්ධ කරනු ලබන ගැසට නිවේදන හා උප පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහ මැල්කම් විසින් කරනු ලබන අභ්‍යන්තර නිවේදන කෙරෙනි මිහාග අභ්‍යන්තරයන්ගේ කැලකිල්ල මෙමු විය යුතු වේ.

අයුම්පුම 07


උව පළාත් සහ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ගෞනීයෝ නිලධාරීන් II ගෞනීයට
සාමාන්‍ය කාර්ය හාධනය මත උසස්කීරීම සඳහා වූ
ආදරු අයදුම්පත්‍රය

- | | |
|--|-----------------|
| 1. මූල්‍ය සමඟ නම : | මිය/ මිය/මෙනවිය |
| 2. මූල්‍ය වලින් ගැඹුන්වෙන නම : | : |
| 3. උපන් දිනය : | : |
| 4. ජාතික සැපුනුම්පත් අංකය : | : |
| 5. සේවයට ඇතුළත් වූ දිනය : | : |
| 6. පන්වීම ලිපියේ අංකය : | : |
| 7. පන්වීම ස්ථීර කළ දිනය : | : |
| 8. කාර්යක්ෂමතා කඩුම සමත් කළ දිනය හා විභාග අංකය : | : |
| 9. සේවයේ වසර දහය සම්පූර්ණ කළ දිනය : | : |
| 10. දැනට සේවය කරන කාර්යාලය : | : |

..... දින සිට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ II ගෞනීයට
උසස් කර දෙන මෙන් ඉල්ලා සිටිමි.

අයදුම්කරුගේ අත්සන

දිනය:



දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ සහතිකය.

..... මහතා/ මූල්‍යතානක/ මෙනවිය මෙම
කාර්යාලයේ/දෙපාර්තමේන්තුවේ සේවය කරන අතර.

1. දිනට වසර 10 ක සංශීක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බවත්.
2. එමුද්‍ර වර්ධක 10ක් උපයායන තිබෙන බවත්.
3. අනුමත කාර්ය සාධන ඇගයීමේ පැවැත්‍රාවය අනුව උසස් විමෝ දිනට පෙරකුව වූ වසර 10ක් තුළ සතුවුදායක මට්ටමේ භෝරේ ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබෙන බවත්.
4. එම වසර 10 තුළ අඩ වැටුප් සහ වැටුප් රහිත නිවාපු ගණන න් බවත්/ අඩ වැටුප් සහ වැටුප් රහිත නිවාපු ලබා නොමැති බවත්,
5. එම කාලය තුළ කිසිම දුව්‍යමකට (අවවාද කිරීමක් හැර) යටත් කර නොමැති බවත්,
6. නිලධාරියාට/ නිලධාරිකීයට විරුද්ධව විනය කටයුතු කිසිවත් නොමැති බවත් ඉදිරියෝදා විනය ත්‍රියා මාරු ගැනීමට දැනට අදහස් නොකරන බවත්.
7. දින පිට පත්වීම ස්ථීර කර ඇති බවත් සඳහන් කරමි.
8. III වන ග්‍රේනියේ කාර්යක්ෂමතා කඩුම් විභාගය සමත් වී ඇති බවත් සහතික කරමි.

මෙම නිලධාරියා/ නිලධාරිකීය වසර 5 ක සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බැවින්
..... දින පිට යොවයේ || ග්‍රේනියට උසස් කිරීම නිරද්‍යා කරමි.

දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ අත්සන:

නම:

පදවී නාමය:

(නිල මුදාව තබන්න)

දිනය:

සටහන: ඉහත 1 සිට 8 දක්වා සුදුසුකම් සපුරු නොමැති නම් එවා සඳහන් කර එවත්තා.

අමාත්‍යාංශ ලේකම්ගේ නිරද්‍යා.

|| ග්‍රේනියට උසස් කිරීම නිරද්‍යා කරමි/නොකරමි.

අමාත්‍යාංශ ලේකම්ගේ අත්සන:

නම:

පදවී නාමය:

(නිල මුදාව තබන්න)

දිනය:

2014/7/4

ප්‍රධාන ලේකම්ගේ නිරද්‍යෝග.

II ශේෂීයට උසස් කිරීම නිරද්‍යෝග කරමි/නොකරමි.

ප්‍රධාන ලේකම්ගේ අත්සන:

නම:

පදවී තුමස:

(නිල මූද්‍රාව තබන්ක)

දිනය:

ඇමුණුම 08

දාວ පලාත් සහා රාජ්‍ය කුලමනාකරණ සහකාර සේවයේ II වන ශේෂීය නිලධාරීන් සාමාන්‍ය කාර්ය

සාධනය මත I ශේෂීයට උසස් කිරීම සඳහා වූ

ආදර්ශ අයදුම්පත්‍රය


I කොටස - (නිලධාරීය විසින්ම සම්පූර්ණ කළ යුතුය)

1. (අ) මුලකුරු සමඟ නම :
 (ආ) මුලකුරු වලින් හැඳින්වෙන නම් :
 (ඇ) නම් වෙනස් කළේ නම් මිටි පෙර භාවිතා කරන ලද නම :
2. උපන් දිනය :
3. ජාතික ගැඹුණුම්පත් අංකය :
4. සේවයේ මුල් පත්වීම දිනය :
5. පත්වීම ලිපියේ අංකය :
6. සේවයේ II ශේෂීයට උසස් කරන ලද දිනය :
7. දැනට සේවය කරන කාර්යාලය සහ එහි ලිපිතය :
8. කාර්යක්ෂමතා කළුම් පරික්ෂණය සම්පූර්ණ කළ දිනය :

..... විනා මා විසින් ඉත්ත යදහන් කර ඇති සියලුම තොරතුරු සනාන හා නිවැරදි බව මෙයින් සහනික කරමි. කවද මා විසින් සපයා ඇති ඉහත තොරතුරු සාවඩා යැයි සෞයා ගනු ලැබුවහොත් මෙම ව්‍යවස්ථාවේ I ශේෂීයට උසස් විම පිළිබඳ වූ මගේ හිමිකම් තොසලකා හැරිමටද මට විරුද්ධව විනයානුකූලව කටයුතු කරනු ඇතිමට ද හැකි බව මම සත්‍ය වශයෙන්ම දනිමි.

නිලධාරීයගේ අත්සන

දිනය:



II කොටස

දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා/ මහත්මිය/ මෙතාවිය මෙම කාර්යාලයේ/ දෙපාර්තමේන්තුවේ සේවය කරන අතර,

1. රාජ්‍ය කළමනාකරණ සභකාර සේවයේ || වන ග්‍රෑනියේ වසර 10 සම්පූර්ණ වන දිනය :.....
2. එම වසර 10 තුළ වැටුප් වර්ධක සියල්ල උපයාගෙන තිබෙන බවත්.
3. අනුමත කාර්ය සාධන ඇඟිල්ල පරිපාලිය අනුව උසස් විමෝ දිනට පෙරෙනුව මූල්‍ය වසර 10ක් තුළ සතුවුදායක මිටිටමේ හෝ රේව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබෙන බවත්,
4. (i) කාර්යක්ෂමතා ක්‍රිඩ්‍රාම්ප්‍රාග්‍රහණ සම්පූර්ණ කරන ලද දිනය :

ගිණුම් තුම	කාර්යාල තුම
විභාගය පැවැත්තු දිනය
විභාග ආකෘතිය

(ii) දෙවන කාර්යක්ෂමතා ක්‍රිඩ්‍රාම්ප්‍රාග්‍රහණ සම්පූර්ණ කර ඇත/ නැත

අනුමත එම ලිපියේ ගොනු අංකය හා දිනය.

5. (i) පැටුප් රහිත නිවාඩු / අඩ වැටුප් රහිත නිවාඩු ලබාගෙන ඇත්තාම් එම කාල වකවානු/ දින ගණන (රෘත්‍යාකළමනාකරණ සභකාර සේවයේ || වන ග්‍රෑනියට පත් කළ / උසස් කළ දින පිට)

(ii) මෙහෙයුම් ආකාරයක හෝ දුවුවමකට / දුෂ්‍රිතම් වලට (අවවාද කිරීම් ගැර) ලක් කරු ඇත්තාම් ඒ පිළිබඳ තෙවැවිස්තරයක් සඳහන් කරන්න. (යොනු අංකයද සඳහන් කරන්න).....

6. සංස්කරණ හෝ වෙනත් ව්‍යවස්ථාපිත මණ්ඩලයක සේවය සඳහා නිලධාරීයා / නිලධාරීකීය මූද්‍යාභාර සිටි නම් අදාළ කාල වකවානුව පිළිබඳ විස්තර :

..... දිනට සේවයේ || වන ග්‍රෑනියේ සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බවත්, එදිනට වසර 05ක සතුවුදායක සේවා කාලයක් සපුරා ඇති බවත්, අහන සඳහන් කළ සියලු කරුණු පොදුයලික ලිපි ගොනුව අනුව නිවැරදි බවත් සේවා ව්‍යවස්ථාව අනුව සේවයේ | වන ග්‍රෑනියට උසස් කිරීම සඳහා නිලධාරීයා / නිලධාරීකීය සියලුම සුදුසුකම් සපුරා ඇති බවත් නිරද්‍යා කරමි.

දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ අත්සන:

නම:

ඡාත්‍ය නාමය:

(නිල මූද්‍යාව තබන්න)

දිනය:

2014/7/4

යටහන: ඉහත | සිට 8 දක්වා පුද්ගලිකම් යපුරා නොමැති නම් ඒවා සඳහන් කර එවන්න.

අමාත්‍යාංශ ලේකම්ගේ නිරදේශය.

| ගෞරීයට උසස් කිරීම නිරදේශ කරමි/නොකරමි.

අමාත්‍යාංශ ලේකම්ගේ අත්සන:

නම:

පදවි නාමය:

(නිල මූදාව තබන්න)

දිනය:

ප්‍රධාන ලේකම්ගේ නිරදේශය,

| ගෞරීයට උසස් කිරීම නිරදේශ කරමි/නොකරමි.

ප්‍රධාන ලේකම්ගේ අත්සන:

නම:

පදවි නාමය:

(නිල මූදාව තබන්න)

දිනය:


අමුණුම 09

උව පළාත් සහ රාජ්‍ය කළමනාකරණ සභකාර සේවයේ අධි ගෞරීයට උසස් කිරීම සඳහා රෙදුලාසි හා නිරදේශ පත්‍රිකාව

සිමිත තරහ විභාගය


01. විභාගය පිළිබඳ විස්තර

ප්‍රශ්න පත්‍රය	ක්‍රාය	මුළු ලක්ෂණ
(1) කාර්යාල කළමනාකරණය	පැය 02	100
(2) කාර්යාල ක්‍රම	පැය 02	100
(3) ආයතන කාර්ය හා කාර්ය පවිචාවික රිති	පැය 02	100
(4) රාජ්‍ය මූල්‍ය කළමනාකරණය	පැය 02	100
(5) පොදු ප්‍රශ්න පත්‍රය	පැය 01 ½	100



02. පවත්වන බලධාරයා : උච්ච පලාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අස්ථිත්තර නිවේදනයක් මගින් ඉල්ලුම්පත් කැඳවා එම විභාගය උච්ච පලාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට විභාග ඒකකය මගින් හෝ උච්ච පලාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනතුවෙන් විභාග කොමිෂනාරීස් ජනරාල් විසින් පවත්වනු ලැබේ.
03. විභාගය පවත්වනු ලබන කාල යිමාව : පවත්තා පුරුෂාඩු සභාව අනුව තීරණය කරනු ලැබේ.
04. විභාගය සඳහා වන විෂය නිර්දේශ :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
(1) කාර්යාල කළමනාකරණය	සංචිතාන ව්‍යුහය, සංචිතාන පිළිබඳ මූලධරණය, කාර්ය විස්මේෂණය හා කාර්ය ඇගුම්පි, තායකත්වය, අධික්ෂණය හා තීරණ ගැනීමේ තුළිකාව, සංදේශනය, මහජන සම්බන්ධතාවය, සම්බන්ධිකරණය හා ගැටුම් තීරණය නිරාකරණය
(2) කාර්යාල ක්‍රම	කාර්යාල ක්‍රම පිළිබඳ මූලධරණය, කාර්යාල පරිභාරි, ලේඛන සහ ගොනු කිරීම, ආකෘති පත්‍ර පාලනය හා සැලසුම් කිරීම, ලිපි ගණුදෙනු කිරීම, කාර්යාල උපකරණ හාවිතය පිළිබඳ පාලනය, කාර්යාලයේ සැලැස්ම හා එව පිටාව, රැකියා විස්තරය, වැඩ අධ්‍යායනය හා ක්‍රම අධ්‍යායන හා වැඩ මැනීම, කාර්යාල මෙහෙයුම් අන් පොන,
(3) ආයතන කාර්ය හා කාර්යාල පිටාවික රිනි	රාජ්‍ය සේවයට බැඳවා ගැනීමේදී අනුගමනය කළ යුතු ත්‍රිය මාරිග, රාජ්‍ය නිලධාරීන්ගේ ආයතනීක කටයුතු, පෙෂද්‍රලික ලිපි ගොනුවක් පිටිත්වාගෙන යාම, රාජ්‍ය සේවකයන් පත් කිරීම, මාරු කිරීම, උසස් කිරීම හා සේවය අවසන් කිරීම යන කාර්යයන් හිමි ප්‍රාග්‍රැන්ඩ් පැවරීම, යුතු සාධනය, රාජ්‍ය නිලධාරීන්ට තීම් විරුද්‍යාද, ආයතන කාර්ය පිළිබඳව රඟය විසින් මෙමතක් නිකුත් කර ඇති රෙගුලාසි හා විකුල්බ පිළිබඳව සාමාන්‍ය අවබෝධය පරික්ෂා කෙරේ.
(4) රාජ්‍ය මූල්‍ය කළමනාකරණය	වාර්ෂික ඇස්තැම්පත්තු හා ගණන් දීමේ නිලධාරීයකුගේ වගකීම්, මුදල් පාලනය, මූල්‍ය වගකීම් පැවරීම, මුදල් හාර ගැනීම, ගිණුම් ගත කිරීම හා ප්‍රතිග්‍රහණය කිරීම, ගෙවීම, රාජ්‍ය මුදල් භාරකාර්යාවය, අග්‍රීම හා බැංකු ගිණුම්, සැපයුම් හා සේවාවන්, ප්‍රසම්භාදන කටයුතු, භාෂ්ච සම්ක්ෂණ, විගණන විමුණුම්, රජයයේ කාර්යාල විල හාවිතා වන ලෙපර්, ආදායම් හා වියදුම් සාරාංශ, බැංකු සැසදුම් හා මූල්‍ය පාලන පොන්පත්, රාජ්‍ය මුදල් හාවිතය



2014/7/04

	පිළිබඳ මෙතකක් නීතින් කර ඇති විකුලෝච් හා රෙගුලාසි පිළිබඳ සාමාන්‍ය අවබෝධය පරින්හා කොමි.
(5) රාජු ප්‍රශ්න පත්‍රය	රාජු පරිභාලනයේ ස්වභාවය, රාජු පරිභාලන ව්‍යුහය, රාජු ප්‍රතිපත්තින් හා නව රාජු ප්‍රතිපාද්‍යකරණ, මූලික අධිනිවාසිකම්, මානව සිල්ලිකම්, මානව සිල්ලිකම් කොමිෂන් සභාව, මෙශ්විඩ්මන්වරයා, පාර්ලිමේන්තු ලිඛිත පෙන්සම් කාරක සභාව, කාර්යාල දෘස්කානීය, ආචාර ධර්ම හා සාර්ථකීය, මැනවින් කාර්යාල මෙශ්කානික පරිහර තීරණාකාය කිරීම සහ ක්‍රියා මූස්චිලයේ පුහ සාධන කටයුතු, නිල ක්‍රියාව්‍ය හා සිවිල් ක්‍රියාව්‍ය පිළිබඳ සමාජ විද්‍යාත්මක පිළිගැනීම්, සේවාලාභිත්ව රාජු නිලධාරීන්ගෙන් ඉටුවීය පුහ යුතුකම්

අද්‍යම්ම 10

කුසලතා මත උව පළාත් සහා රාජු ක්‍රාමිනාකරණය සහකාර සේවීයේ අධි ලේකීයට උසස් කිරීම සඳහා මූ කරන විභාගය

01. විභාගය පිළිබඳ විස්තර

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලක්ෂණ
(1) අණියෝගාතාවය හා සිද්ධී අඩුයනාය	පැය 1 $\frac{1}{2}$	100
(2) ජෞත්ස්ය්වය	-	60
(3) පළපුරුදී	-	40

04. පවත්වන බලධාරයා : උව පළාත් සහා රාජු සේවා කොමිෂන් සභාව විසින් අභ්‍යන්තර නීලවිධායක් මගින් ඉල්ලුම්පතු කැදාමා එම විභාගය උව පළාත් සහා රාජු සේවා කොමිෂන් සභාවේ විභාග රේකකය මගින් හෝ උව පළාත් සහා රාජු සේවා කොමිෂන් සභාව මෙනුමැවත් විභාග කොමිෂන් ජනරාල් විසින්, පවත්වනු ලැබේ.

05. විභාගය පවත්වනු ලබන කාල සිමාව : පවතින පුරුජ්ජාපු අනුව තීරණය කරනු ලැබේ.




06. විභාගය සඳහා වන විෂය නීතිත්දූෂණ :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නීතිත්දූෂණය
(1) අභියෝග්‍යතාවය හා සිද්ධි අධ්‍යයනය	<p>අභියෝග්‍යතාවය හා සිද්ධි අධ්‍යයනය ප්‍රශ්න පත්‍රය කොටස දෙකකින් යුත්ත වේ.</p> <p>I කොටස</p> <p>පියලුම ප්‍රශ්න කාර්යාල පරිපාලනයට සම්බන්ධ වන අතර එහිදී සාමාන්‍ය දැනීම, තීරණ ගැනීමේ හැකියාව, කාර්කිත විසඳුම හා කාර්යාල පරිපාලනයට සම්බන්ධ ගැටුව ඉදිරිපත් වනු ඇත.</p>
	<p>II කොටස</p> <p>අපේක්ෂකයන්ට කාර්යාල පරිපාලනයට සම්බන්ධ සිද්ධි අධ්‍යයනය ගැටුවකට පිළිතුරු සැපයීමට සිදු වේ. මෙහිදී ජේදයක් හෝ ජේද කීරෙයකින් යුත්ත වන පරිදි ප්‍රශ්න පත්‍රය පකස් කරනු ඇත.</p>
(2) ජේජ්‍යත්වය	<p>ජේජ්‍යත්වය සඳහා ලකුණු දෙනු ලබන්නේ සේවයේ I ප්‍රශ්නයේ වසර 05ක සත්‍රීය හා සතුපුදායක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුව එලෙක්ත්‍රින සත්‍රීය හා සතුපුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති එක් විසරක් සඳහා ලකුණු 06 බැඳීන් ලකුණු 60 ක උපරිමයක් දක්වා පමණි. මෙහිදී මාස රුරුකට වැඩි වර්ෂයකට අඩු දක්වා කාලයක් සඳහා ලකුණු 03ක් ලැබෙන අතර, හය මාසයකට අඩු සේවා කාලයක් සඳහා ලකුණු දෙනු නොලැබේ.</p>
(3) පළපුරුද්ද	<p>සේවයේ I ප්‍රශ්නයේ අධික්ෂණ නිලධාරීයෙකු ලෙස සතුපුදායක එක් වසරක් සඳහා ලකුණු 02 බැඳීන් ලකුණු 40ක උපරිමයක් දක්වා පමණි.</p>

ඇමුණුම 11

සේවය යෙදී සිටින්නන් අන්තර්ග්‍රහණය කිරීම
(නියමිත දිනට සේවය යෙදී සිටින්නන්ට පමණක් අදාළ වේ.)

නියමිත දිනට උව පළාත් සහා රාජ්‍ය කළමනාකරණ සභකාර සේවයේ III, II, I සහ අධිපත්ති වලට අයක් තත්තුරු විල සේවය කරන නිලධාරීන් පියලුම දෙනා පහත සඳහන් පරිදි තුව මූව්‍යාච්‍යාව යටින් අන්තර්ග්‍රහණය කරනු ලැබේ.



- (අ) නීයමින දිනට උව පලාත් රාජ්‍ය කළමනාකරණ සභකාර සේවය || පන්තියේ පිටින නිලධාරීන් තව සේවා ව්‍යවස්ථාව යටතේ || ගෞරුණියට
- (ආ) නීයමින දිනට උව පලාත් රාජ්‍ය කළමනාකරණ සභකාර සේවය || පන්තියේ පිටින නිලධාරීන් තව සේවා ව්‍යවස්ථාව යටතේ || ගෞරුණියට
- (ඇ) නීයමින දිනට උව පලාත් රාජ්‍ය කළමනාකරණ සභකාර සේවය | පන්තියේ පිටින නිලධාරීන් තව සේවා ව්‍යවස්ථාව යටතේ | ගෞරුණියට
- (ඈ) නීයමින දිනට උව පලාත් රාජ්‍ය කළමනාකරණ සභකාර සේවයේ අධි පන්තියේ පිටින නිලධාරීන් තව සේවා ව්‍යවස්ථාව යටතේ අධි ගෞරුණියට
- (ඉ) මෙම අන්තරුග්‍රහය ගෙනුවෙන් නිලධාරීන් දැනට ලබන වැටුපෙහේ කෝ වැටුප් වර්ධක දිනපෘති වෙනසක් සිදු නොවේ.




ලිවිත පරින්ශකය සිංහල, දෙමල සහ ඉංග්‍රීසි යන හාං මාධ්‍යයෙන් පැවැත්වේ ඇත. අදාළ සේවයට ඇතුළත් විම සඳහා වූ විභාගයට පෙනී සිටි හාං මාධ්‍යයෙන් හෝ රාජ්‍ය හාංවිසින් නිලධාරීන් විසින් ප්‍රශ්න පත්‍ර 03කට පිළිබුරු සැපයිය යුතු වේ. කරග විභාගයක් තොටුපෑටිය සේවයට බැඳුණු අය සම්බන්ධයෙන් වූ විට නිලධාරීන් තමන් අධ්‍යාපනය ලැබූ හාං මාධ්‍යයෙන් හෝ රාජ්‍ය හාංවිසින් හෝ ප්‍රශ්න පත්‍ර තුනකට පිළිබුරු සැපයිය යුතු වේ.

තමන් කුමනි වන්නේ නම් එක් එක් විෂය සඳහා වෙන් වෙන් වියයෙන් හා එකිනෙකට වෙනස් වූ එර වලදී පෙනී සිටිමට නිලධාරීන්ට හැකිවේ. එනෙකුද වූවන් සාමාර්ථයක් සඳහා එක් එක් විෂය සඳහා වූ මූල්‍ය ලකුණු විශින් අවම වියයෙන් සියයට හතලිහන් (40% ක්) නිලධාරීන් විසින් ලබා ගත යුතුවේ.

03. පවත්වන බලධාරය : උච්ච පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් පළ කරන ප්‍රසිද්ධ ප්‍රවිෂ්පන් දැන්මින් මහින් හෝ අභ්‍යන්තර නිවේදනයක් මහින් ඉල්ප්‍රම්පත් කැදාවා මෙ විභාග උච්ච පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙනුවෙන් විභාග කොමිසුරිස් ජනරාල් විසින් පවත්වනු ලැබේ.
04. විභාගය පවත්වනු ලබන කාල සිමාව : සැම වර්ෂයකම දෙවරක් පවත්වනු ලැබේ.
05. විභාගය සඳහා වන විෂය නිර්දේශ :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
1. ආයතන කාර්යය හා කාර්ය පරිපාලන රින්	කාර්යාල තුම පිළිබඳ මූලධර්ම, එවායෙහි වැදගත්කම, උම් සන්නිවේදනය, උපිගෞණුකරණය හා ආකෘති සම්පාදනය යන්ද විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදී රෙයේ කාර්යාල වල ත්‍රියාන්මක වන කාර්යාල තුම පිළිබඳව දැනුම හා කාර්යාල කටයුතු වලදී ලබාගත් අත්දැකීම වල ප්‍රවිශ්‍යතාව පරිඛා කෙරෙන කොටසකින්ද රාජ්‍ය සේවා කොමිෂන් සහ කාර්ය පරිපාලන රිනින්මි වන කාණ්ඩය හා ආයතන සංග්‍රහයේ වන හා වන කාණ්ඩ වල අන්තර්ගත කරුණු පිළිබඳ දැනුම පරිඛා කරන කොටසකින්ද මෙම ප්‍රශ්න පත්‍රය සමන්විත වේ.
2. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය	රජයේ දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ කාර්යාල වල භාවිත වන මූල්‍ය භාලනය, මූදල් භාරකාර්ත්වය, ආදායම හා ගෙවීම්, ආයවිධ ඇස්තමේන්තු සහ සැපයුම වැඩ හා සේවා යන විෂයන් (යාන් සම්බන්ධය හා ගබඩාකරණය, මූදල් රෙගුලාසි, විගණක පිළිබඳ මූලික දැනුම, මූලික බැංකු පරිවය) පිළිබඳ දැනුම හා අවධාරණය විභාග කිරීම මෙම ප්‍රශ්න පත්‍රයෙන් අනෙකුතා කෙටි.



2014/7/4